

## People's Insurance PLC

(A Subsidiary of People's Leasing & Finance PLC and People's Bank) Company No. PB 3754 PQ No.07, Havelock Road, Colombo 05, Sri Lanka.

Tel: (+94) 11 2206406 Fax: (+94) 11 2206436 Website: www.peoplesinsurance.lk

# කම්ක**ර**ු වන්දි රක්ෂ**ණ** පතුය

# PROPOSAL FOR WORKMEN'S COMPENSATION INSURANCE

| 1. යෝජකයාගේ සම්පූර්ණ නම:                                                    |                     |            |                                         |         |      |
|-----------------------------------------------------------------------------|---------------------|------------|-----------------------------------------|---------|------|
| Proposer's Full Name :                                                      |                     |            |                                         |         |      |
| . ජා.නැ.ප. අංක <b>ය</b>                                                     |                     |            |                                         |         | -6   |
| N.I.C. No:                                                                  |                     |            |                                         |         |      |
| 3. තැපැල් ලිපිනය:                                                           |                     |            |                                         |         |      |
| Postal Address:                                                             |                     |            |                                         |         |      |
| 4. වනපාරය හෝ වෘත්තිය:                                                       |                     |            |                                         |         |      |
| Business or Profession:                                                     |                     |            |                                         |         |      |
| ලි. ප. අංකග                                                                 |                     |            |                                         |         |      |
| 5. Registration .No                                                         |                     |            |                                         |         |      |
| ඔබ කොපමණ කලක් වනපාරයේ නිරතව සිටියේද?                                        |                     |            |                                         |         |      |
| How long have you been in business?                                         |                     |            |                                         |         |      |
| සේවා ස්ථානයන්:                                                              |                     |            |                                         |         |      |
| Places of Work:                                                             |                     |            |                                         |         |      |
| 6. රක්ෂණය අවශාෘ කාල පරිච්ජේදය                                               | සිට                 |            | දක්වා                                   |         |      |
| Period for which insurance is required:                                     | From                |            | Up to                                   |         |      |
|                                                                             |                     |            | 7                                       |         |      |
| 5 5.1 සේවා ස්ථානයන් වෘවස්ථාපිත නියමයන් භා/භෝ පළ                             |                     | ඔව් _      |                                         | න න     |      |
| අවශානාවයන් අනුව මනා නත්වයෙන් පවන්වාගෙන                                      |                     | Yes        |                                         | No      |      |
| Are the premises in a good state of repair and in accord                    |                     |            |                                         |         |      |
| statutory requirements and /or local authority requireme                    |                     |            |                                         |         |      |
| 5.2 කම්කර වන් සේවයේ යෙදී සිටින ස්ථානයන්,මාර්ග,ය                             |                     | ඔව් [      |                                         | නන      |      |
| නිසි ලෙස කොටුකර/වැට බැඳ වෘවස්ථාපිත අවශානාව                                  | යන් අනුව            | Yes        | _                                       | No      |      |
| මනා අන්දමින් පවත්වාගෙන යනු ලැබේද?                                           |                     | 1 es       |                                         | 110     |      |
| Are the ways, works, plant and machinery properly fenced and guarded        |                     |            |                                         |         |      |
| and otherwise in good order and condition and in accord                     | dance with          |            |                                         |         |      |
| statutory requirements?                                                     |                     |            |                                         |         |      |
| 5.3 ඔබ ආයතනයේ ඇති වාෂ්ප බදුන් සහ වෙනත් පීඩක                                 |                     | ඔව් [      | 7                                       | තත      |      |
| භාජන,ඔසටනයන්,සෝ පානයක් සහ දෙඹකර,වෙනන්                                       |                     | Yes        | _                                       | 5000-1  |      |
| යන්තෝ පකරණ වෘවස්ථා නියමයන් අනුව නිතිපතා පරීක්ෂා කර                          |                     |            |                                         | No      |      |
| පවත්වාගෙන යනු ලැබේද?                                                        |                     |            |                                         |         |      |
| Will boilers, steam containers and other pressure vessels lifts, hoists and |                     |            |                                         |         |      |
| cranes and all other machinery be regularly inspected ar                    |                     |            |                                         |         |      |
| according to statutory requirements?                                        | id mamamod          |            |                                         |         |      |
| 5.4 ඉහත 5.1,5.2 හෙ 5.3 සඳහා ඔබගේ                                            |                     |            |                                         |         |      |
| පිළිතුර "නැක" නම් විස්තර කරන්න                                              |                     |            |                                         |         |      |
| If your answer is "No" to 5.1,5.2 or 5.3                                    |                     |            |                                         |         |      |
| please give details:                                                        |                     |            |                                         |         |      |
| 6. කර්මාන්තශාලා ආඥා පනත යටතේ හෝ වෙනයම් වෘදුව                                | the believed        | na Arak    | I carred &                              | 3.6 8.5 | 200  |
|                                                                             |                     | သူဇာထထ     | 0 0000000000000000000000000000000000000 | DW 60.  | 160) |
| ඔබට විරුද්ධව නඩු පවරා තිබේද?                                                | aa an athan statuta | an naanlat | ions Olf was                            | nlanca  | aire |
| Have you ever been prosecuted under the Factories ordinan                   | ce or other statute | or regulat | ions in yes,                            | piease  | give |
| details.                                                                    |                     |            |                                         |         |      |
| 7. අදල පරිදි "ඔව්" හෝ "නැක" සදහන් කරන්න.                                    |                     |            |                                         |         |      |
| Please indicate "Yes" or "No" as applicable.                                |                     |            |                                         |         |      |
| ඔබගේ කම්කරුවන් / Do your Workers,                                           |                     |            |                                         |         |      |
|                                                                             | 0                   | ඔව්        |                                         | නන      |      |
| 7.1 ඔබ ශක්තියෙන් කිුයාකරන යන්තු භාවිතා කරන්නේද?                             |                     | Yes        | 9                                       | No      |      |
| Handle power driven Machines?                                               |                     | 163        | -                                       | . 10    |      |
| 7.2 දැව කර්මාන්තමය යන්තු භාවිතා කරන්නේද?                                    |                     | ඔව්        | 25                                      | ත       |      |
| Use woodworking Machines?                                                   |                     | Scott F    |                                         |         |      |
| 7.7 Km and a 10 10 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1                          | 1010 AD-0 120-0     | Yes        |                                         | No      |      |
| 7.3 රසායනික දුවා, ඇස්බැස්ටස්, ගෑස්, විකිරණ ශීලී දුවා හෝ පුපුරවන දුවා        |                     | ඔව්        |                                         | ත ත     |      |
| භාවිතාකරන වැඩවල යෙදෙන්නේද?                                                  |                     | Yes        |                                         | No      |      |
| Are employed in work involing chemicals,asbestos,gas,rac                    | no active           |            |                                         | 5.000   |      |
| materials or explosions?                                                    |                     |            |                                         |         |      |

| 7.4 ටැංකි පිරිසිදු කිරීම්, පාලම් හෝ උමං නිර්මාණයේ යෙදෙන්නේද?<br>Employed in tank cleaning,bridge building,tunnel building?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   |                                                                                 |                                                                        |                                                                                          | ඔව් U<br>Yes                                                                        | ສສ 🗌<br>No                           |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------|------------------------------------------------------------------------|------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------|--------------------------------------|
| 7.5 පොළොට මට්ටමෙන් යට සේවයේ යෙදෙන්නේද?<br>Work below ground level?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                                                                                 |                                                                        |                                                                                          | ඔවි U<br>Yes                                                                        | ລລ 🗌<br>No                           |
| 7.6 පොළොව මට්ටමෙන් ඉහළ වැඩ කරන්නේද?<br>Work on heights?                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      |                                                                                 |                                                                        |                                                                                          | ඔව් 🗌                                                                               | ລລ 🗌<br>No                           |
| 8 8.1 සේවකයන්ගේ ඉපැයීම් / Earnings of employees <u>ව දගත් / Note</u> • මුදලින් කරනු ලබන ගෙවීම්,මූලාමය වටිනාකම ඇති කිසියම් හෝ වරපුසාදයක්,සපයනු ලබන අහාර,නේවාසික පහසුකම් ආදිය (ගමන් වියදම්, ගමන් පහසුකම්,විශුම / සේවක අර්ථසාධක හෝ සේවයේ ස්වභාවය අනුව ලබන විශේෂ වියදම් හැර)ඉපයීම් යටනට ගැනේ.  Earnings include the payment in cash,monetary value of any privileges eg: food supplied,housing, accommodation etc.,other than traveling allowance or the value of any traveling concession or a contribution paid by the employer towards any pension or provident fund or a sum paid to cover any special expenses entailed on him by nature of his employment. |                                                                                 |                                                                        |                                                                                          |                                                                                     |                                      |
| සලකන<br>Group t                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              | i්න.පුහුණුවන්නන් (                                                              | සහ ආධුතිකයන්<br>whose occupation                                       | ෘත්ගේ වගකීමේ ස්වභ<br>තියමිත වර්ගය යට<br>ns are similar by referen                        | ත් වෙනම සඳහන්                                                                       | කරන්න.                               |
| • 1934<br>සියලුම<br>All emp<br>Compe                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | කමිකරු වන්දි ආ<br>සේවකයින් (ස්ථ්ර<br>ployees (permanent,<br>nsation Ordinance 1 | ඥා පනත යටතේ<br>ර,තාවකාලික භෝ<br>temporary or casu<br>1934 and subseque | ් සහ අනතුරුව කරන<br>් අනියම්)පහත ලේඛ<br>ual)coming within the p<br>ent amendments must b | ණයට ඇතුලත් කල දු<br>provisions of the Wo<br>e included below.                       | යුතුය.<br>orkmen's                   |
| වෙනත් සේවකයින්ද ඇතුලත් කිරීමට බලාපොරොත්තු චන්නනේ නම්,විශේෂිතව සදහන් කරන්න.    If you wish to include also other employees,please specify.    8.2 උපලේඛණය / Schedule                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          |                                                                                 |                                                                        |                                                                                          |                                                                                     |                                      |
| සේවක                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | වැඩවල ස්වභාවය                                                                   | ඇස්තමේන්තු                                                             | ඇස්නමේන්තු කල                                                                            | වාර්ෂික ඉපයීම්                                                                      | කාර්යාලීය                            |
| වර්ගය<br>Class of<br>employees                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               | Nature of Duties                                                                | කළ ජේවක<br>සංඛාහට<br>Estimated<br>Number                               | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash<br>Rs.              | Total Earning වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits<br>Rs. | පුයෝජනය<br>සඳහා<br>For Office<br>uce |
| Class of<br>employees<br>1 ලිපිකරු<br>Clerical Staff                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | Nature of                                                                       | කළ සේවක<br>සංඛාහට<br>Estimated                                         | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash                     | Total Earning<br>වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits     | පුයෝජනය<br>සදහා<br>For Office        |
| Class of employees                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           | Nature of Duties කාර්යලය තුළ පමණක් වැඩ Indoor work                              | කළ සේවක<br>සංඛාහට<br>Estimated                                         | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash                     | Total Earning<br>වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits     | පුයෝජනය<br>සදහා<br>For Office        |
| Class of employees  1 ලිපිකරු Clerical Staff  2 වාතිජ සංචාරකයින් Commercial                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  | Nature of Duties කාර්යලය තුළ පමණක් වැඩ Indoor work                              | කළ සේවක<br>සංඛාහට<br>Estimated                                         | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash                     | Total Earning<br>වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits     | පුයෝජනය<br>සදහා<br>For Office        |
| Class of employees  1 ලිපිකරු Clerical Staff  2 වානිජ සංචාරකයින් Commercial Travellers 3 දැව කාර්මිකයින් Wood Working                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | Nature of Duties කාර්යලය තුළ පමණක් වැඩ Indoor work                              | කළ සේවක<br>සංඛාහට<br>Estimated                                         | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash                     | Total Earning<br>වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits     | පුයෝජනය<br>සදහා<br>For Office        |
| Class of employees  1 ලිපිකරු Clerical Staff  2 වානිජ සංචාරකයින් Commercial Travellers 3 දැව කාර්මිකයින් Wood Working Machinists  4 රියදුරන් /සභායකයින් Drivers & Cleaners 5                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 | Nature of Duties කාර්යලය තුළ පමණක් වැඩ Indoor work                              | කළ සේවක<br>සංඛාහට<br>Estimated                                         | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash                     | Total Earning<br>වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits     | පුයෝජනය<br>සදහා<br>For Office        |
| Class of employees  1 ලිපිකරු Clerical Staff  2 වානිජ සංචාරකයින් Commercial Travellers  3 දැව කාර්මිකයින් Wood Working Machinists  4 රියදුරන් /සභායකයින් Drivers & Cleaners                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                  | Nature of Duties කාර්යලය තුළ පමණක් වැඩ Indoor work                              | කළ සේවක<br>සංඛාහට<br>Estimated                                         | Estimated Annual<br>මුදලින් කෙරෙන<br>ගෙවීම<br>රු<br>Payments in cash                     | Total Earning<br>වෙනත්<br>වරපුසාද වල<br>අගය රු<br>Value of non<br>cash benefits     | පුයෝජනය<br>සදහා<br>For Office        |

| 8.3 ඔබ යටතේ සේවයේ රෙ<br>උප ලේඛණයේ ඇතුලත් ක<br>Have you indicated all W<br>schedule? | 200 min 200 mi |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|-------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------------------------|
| 8.4 කොන්තුාත්කරු වන්ගේ                                                              | සහ/හෝ උප කොත්තාත්                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              | කරුවත්ගේ සේවකයින් පිළිබ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        | බඳව වගකීම් රක්ෂණය                                    |
|                                                                                     | වන්නේ නම් පහත විස්ත                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | 546 56,200,000                                       |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | ors,please give details below.                       |
| කොත්තාත්කරුගේ තම                                                                    | වැඩවල ජ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                        |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | pers,please give details below.<br>සුමගත වේතන පුමාණය |
| Name of the Contractor                                                              | Nature of                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      | The State of the S | ges paid under the contract                          |
| Name of the Contractor                                                              | Nature                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                         | or work wa                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     | ges paid under the contract                          |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| 9.1 ඔබ දුනට කම්කරු වන                                                               | βĘ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| ආරක්ෂණයක් ලබා නි                                                                    | බේ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| නම්,රක්ෂණ ආයතනයේ                                                                    | 3                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| නම සහ ඔප්පු අංකය                                                                    |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| If you are at present insur                                                         |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| please give policy numbe                                                            | r                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                              |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| and name of insurer                                                                 |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| 9.2 කිසියම් රක්ෂණ                                                                   |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| ආයතනයක්,මීට පෙර ඔ                                                                   |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| ඉදිරිපත් කල කම්කරු                                                                  |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| වන්දි රක්ෂණ යෝජනා                                                                   |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| පතුයක් පුතික්ෂේප කරු                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| ලද්දේ නම් අලුන් කිරීම                                                               |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| පුතික්ෂේප කරන ූලද්                                                                  |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| නම් හෝ ඔප්පුවක් අව(                                                                 |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| කරන ලද්දේ නම් විස්<br>සපයන්න.                                                       | 2)0                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| If any insurer has ever                                                             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| declined your proposal,                                                             |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| refused to renew your pol                                                           | licy                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| or cancelled any such                                                               | ney,                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| insurance, please give                                                              |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| details.                                                                            |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     | මටයේ නම්නරුවන් සේව                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             | යේ නිරතව සිටියදී සිදුවූ අ                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      | නතර සිදිටළ විස්තර:                                   |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | rse of their emplotment during                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 |                                                      |
| i articulais di accidents te                                                        | your employees in the cot                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      | ase of their emplotment duri                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   | ig the past three years.                             |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                |                                                      |
| වර්ෂය                                                                               | මාරක                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           | ස්ථාවර අකර්මණෳතාවය                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                             | තාවකාලි <b>ක</b>                                     |
| Year                                                                                | Fatal                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          | Permanent Disablement                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                          | අකර්මණානාවය                                          |
|                                                                                     |                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                | 350                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            | Temporary Disablement                                |

වගකීම්(රු ) Liability Rs

සංඛෳාව

No

වගකීම්(රු ) Liability Rs

වගකීම්(රු ) Liability Rs

සංඛාහව

No

සංබාහව

No

### පුකාශය Declaration

#### I / We agree that:

• මාගේ /අපගේ දුනීමේ හා විශ්වාසයේ පුමාණ මෙම යෝජනා පනුයේ සඳහන් පිළිතුර සතා ගො <mark>නිවැරදි</mark> බව පුකාශ කරමි/මු.

එම පිළිතුර වෙනත් කෙනෙකු විසින් ලියන ලද නම් එම කාර්යය සඳහා ඔහු/ඇය මාගේ /අපගේ නියෝජිනයෙකු ලෙස කටයුතු කර ඇති බවටද පුකාශ කරම්/කරමු.

I/We declare that to the best of my/our knowledge and belief the information given is true in every respect and if such statements are in the writing of another person, he / she acted as my / our agent for such purpose.

• මෙම යෝජනා පතුය හා පුකාශය මා/අප හා පීපල්ස් ඉන්ෂුවරන්ස් ලිම්ටඩි අතර ගිවිසුමේ පදනම බවට එකහ වෙමි/වෙමු.

that this proposal and declaration shall be the basis of the contract bety

| me/us and the company. | ne basis of the contract betwee |
|------------------------|---------------------------------|
| යෝජකයාගේ අත්සන         | දිනය                            |
| PROPOSER'S SIGNATURE   | DATE                            |